

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩි දියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතියේ - ණය රේඛා සංරචකය (ව්‍යාපෘතිය) 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර ඇතිකරගත් 2024 මාර්තු 25 දිනැති ව්‍යාපෘති අංක 50349-002 හා ණය ගිවිසුම් අංක 4441-SRI(COL) යටතේ ඇති ව්‍යාපෘති පරිපාලන අත්පොතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු, මූල්‍යයනය හා කාල රාමුව

ව්‍යාපෘතියේ ණය ගිවිසුම අනුව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වන අතර සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව ක්‍රියාවට නැංවීමේ නියෝජ්‍ය ආයතනය වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීම තුළින් ආර්ථික අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීම සඳහා සහය වීම හා ව්‍යාපාරික මෙහෙයුම් පරිසරයේ සිදුවන දේශගුණික වෙනස්කම් මූලික කර ගනිමින් ඇතිවන අවදානම් හමුවේ ඇතිවන ගැටළු හඳුනාගෙන එවැනි තත්ත්වයන්ට හැඩගැස්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. මෙම ව්‍යාපෘතිය සඳහා වන ණය ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය එ.ජ.ඩො. මිලියන 50ක් වන අතර එය ශ්‍රී ලංකා රු. මිලියන 14,839.96කට සමාන වේ. මෙම මුදල ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යයනය කිරීමට එකඟ වී ඇත. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් 2024 මැයි 07 වැනි දින ආරම්භ කර ඇති අතර 2030 අගෝස්තු 31 වැනි දිනට අවසන් කිරීමට නියමිතය.

1.3 මතය

ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්ස්‍රෝධනය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

2 මූල්‍ය කාර්යසාධනය

2.1 ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල මූල්‍ය ප්‍රගතිය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල (SMEs) මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා ආර්ථික හැකියාව ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා එ.ජ.ඩො.	මුදල් වෙන්කිරීම් වටිනාකම් සම්බන්ධයෙන් එකඟ වන අතර පළමු අදියරේ මුදල් උපයෝජනය කිරීමේ	අරමුදල් උපයෝජනය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා

මිලියන 50ක (රු.14,839,960,000) ණය මුදලක් ලබාදී තිබුණි. 2024 දෙසැම්බර් 31 දින වන විට, මෙම මුළු ණය මුදල ව්‍යාපෘතියට අදාළව අදියර දෙකකින් සහභාගීත්ව මූල්‍ය ආයතන 13කට (PFIs) ලබාදී තිබුණි. පළමු අදියර යටතේ, එකතුව රු.6,826,381,600ක ණය මුදලක් සහභාගීත්ව මූල්‍ය ආයතන 13කට (PFIs) ලබාදී ඇත. අරමුදල් උපයෝජනය කිරීමේ ප්‍රගතිය අනුව, පළමු අදියර යටතේ ලබාදුන් ණය මුදලින් සියයට 80කට වඩා උපයෝජනය කළ සහභාගීත්ව මූල්‍ය ආයතන (PFIs) 10කට දෙවැනි අදියර යටතේ එකතුව රු.8,013,578,400ක මුදලක් 2024 නොවැම්බර් 11 වැනි දින ලබාදී තිබුණි. කෙසේ වෙතත් 2024 දෙසැම්බර් 31 වන දිනට, සහභාගීත්ව මූල්‍ය ආයතන (PFIs) 03 පළමු අදියරේදී ලබාදුන් ණය මුදලෙන් සියයට 59කට වඩා අඩු ප්‍රමාණයක් උපයෝජනය කර ඇති අතර, එම ආයතන අතරින් එක් සහභාගීත්ව මූල්‍ය ආයතනයක් (PFIs) ලබාදුන් මුළු ණය මුදලම උපයෝජනය කර නොතිබුණි.

ප්‍රගතිය සහභාගීත්ව මූල්‍ය ආයතන (PFIs) 03ක සියයට 59ට වඩා අඩු වුවද, එම මූල්‍ය ආයතන විසින් අවසාන ණය ගැණුම්කරුවන්ට ණය නිකුත් කර ඇති අතර, අදාළ ලියවිලි ඉදිරිපත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. අධීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

(ආ) ණය ගිවිසුම් අංක 4441-SRI(COL) යටතේ සහභාගීත්ව මූල්‍ය ආයතන (PFIs) සමඟ වන උප ණය ගිවිසුම් අනුව, අරමුදල් වෙන්කිරීම සිදුකළ දිනයෙන් මාස 12 ක් තුළ සහභාගීත්ව මූල්‍ය ආයතන (PFIs) 8ක් විසින් නිකුත් කළ ණය මුදලෙන් සියයට 86ට වඩා වැඩි ප්‍රමාණයක් උපයෝජනය කර ඇති අතර, ආයතන 2ක උපයෝජන සියයට 60ට වඩා අඩු විය. ව්‍යාපෘතියේ මෙහෙයුම් මාර්ගෝපදේශ අනුව, නිකුත් කළ දින සිට වසරක් තුළ උපයෝජනය නොකළ මුදල්, මෙහෙයුම් කමිටුව මගින් උපයෝජනය සාර්ථකව සිදුකළ සහභාගීත්ව මූල්‍ය ආයතන (PFIs) වෙත නැවත වෙන්කිරීම සිදු කළ යුතුය. කෙසේ වෙතත්, 2025 මැයි 21 වන දිනට, ව්‍යාපෘති කළමනාකරණය විසින් රු.632,089,600ක උපයෝජනය නොකළ අරමුදල් නැවත පවරාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

2025 මැයි 14 වැනි දින පැවැත්වූ මෙහෙයුම් කමිටු රැස්වීමේදී, පළමු අදියරේ මුදල් සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීම සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන (PFIs) වෙත 2025 ජූනි 15 වන දින දක්වා කාලසීමාව ලබාදීමට තීරණය කර තිබුණි. එම ණය අයදුම්පත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත අවසන් අනුමැතිය සඳහා ලැබෙමින් පවතී. භාවිතා නොකළ හෝ ඌණ උපයෝජිත අරමුදල් නැවත වෙන් කිරීම සඳහා සහ අධීක්ෂණ හා ඇගයීම් ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

(ඇ) තවද, 2025 මැයි 21 වන දිනට, ව්‍යාපෘතිය යටතේ සහභාගීත්ව මූල්‍ය ආයතන 13ක් හරහා SME උප ණය 1,273ක් නිකුත් කර තිබුණි. ණය උපයෝජනය සහ ව්‍යාපෘති බලපෑම ඇගයීම සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම

මෙම ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව ප්‍රදානයෙන් මූල්‍යයනය කර ඇති අතර, එම ප්‍රදාන 2024 උප ණය උපයෝජනය සඳහා අධීක්ෂණ රාමුව ශක්තිමත් කිරීමට හා

මගින් අධීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ව්‍යාපෘතියේ අරමුණක් වුවද, විගණන දිනය වන 2025 ජුනි 24 වන දිනට ක්ෂේත්‍ර පරීක්ෂණ 18ක් පමණක් සිදුකර ඇති බව අනාවරණය වී තිබුණි. මෙය ණය අරමුදල උපයෝජනය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධව ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැති බව පෙන්වුම් කර තිබුණි.

වසරේ සිව්වන කාර්තුවේදී ලැබී ඇත. මෙම වසරේ ඉදිරි මාසවලදී තවත් ක්ෂේත්‍ර පරීක්ෂණ සැලසුම් කර ඇත.

ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය හා බලපෑම ඇගයීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

3. භෞතික කාර්යය සාධනය

3.1 ණය පරිපාලනය

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ සුදුසුකම් ලත් සහභාගීත්ව මූල්‍ය ආයතන (PFIs - බැංකු) හරහා බැවින් ණය යෝජනා ක්‍රමයේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත්, ණය පැහැර හැරීමේ අවදානම අවම කිරීමෙන් බැංකුවේ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහාත් මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දෙන ණය නිසි ලෙස පරිපාලනය කිරීම බැංකු විසින් සහතික කළ යුතුව තිබුණි. කෙසේ වෙතත්, රාජ්‍ය බැංකු 03ක් වන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සම්බන්ධයෙන් සිදුකළ නියැදි විගණන පරීක්ෂාවේදී පහත අඩුපාඩු නිරීක්ෂණය විය.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කළමනාකරුගේ චක්‍රලේඛය/සීමා පත්‍රය අනුව, අවස්ථා 07කදී ලබාදී තිබූ ණය එකතු වටිනාකම රු.60,000,000ක් සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන හෝ එය යාවත්කාලීන කර නොතිබුණි.	අදාළ ශාඛා වෙත පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස් ලබා දී ඇත.	චක්‍රලේඛ උපදෙස්වලට අනුකූල වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) කළමනාකරුගේ චක්‍රලේඛය/සීමා පත්‍රය අනුව, එක් එක් වාරිකය නිසි ලෙස උපයෝජනය වීම සහතික කිරීම සඳහා බැංකුව විසින් නිතර පසු විපරම් ක්‍රියාමාර්ග සිදු කළ යුතුය. කෙසේ වෙතත්, එම උපදෙස්වලට අනුකූල නොවන ලෙස, අවස්ථා 10කදී ලබාදී තිබූ ණය එකතු වටිනාකම රු.77,000,000ක් සඳහා අදාළ ශාඛා විසින් අවශ්‍ය පසු විපරම් ක්‍රියාමාර්ග සිදු කර නොතිබුණි.	අදාළ කොන්දේසි අනුගමනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ණය ඒකක වෙත ලබා දී ඇත.	චක්‍රලේඛ උපදෙස්වලට අනුකූල වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඇ) කළමනාකරුගේ චක්‍රලේඛය අනුව, අවසන් ණය වාරිකය නිකුත් කර වසරකට පසු හා දින 30ක් ඇතුළත ව්‍යාපෘති පසු විපරම් වාර්තාවක් සකස් කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකයට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, අවස්ථා 02කදී ලබාදී තිබූ ණය එකතු වටිනාකම රු.11,000,000ක් සඳහා ව්‍යාපෘති පසු විපරම් වාර්තාවක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකයට ඉදිරිපත් කර ඇති බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොතිබුණි.	අදාළ කොන්දේසි අනුගමනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ණය ඒකක වෙත ලබා දී ඇත.	චක්‍රලේඛ උපදෙස්වලට අනුකූල වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

- | | | |
|--|---|---|
| <p>(ඇ) විශේෂිත සහභාගීත්ව මූල්‍ය ආයතන (PFI) සඳහා වන කළමනාකරුවෙහි චක්‍රලේඛ අංක 877/2024 හි විධිවිධාන අනුව, ණය ගැණුම්කරුවන් සිය භාණ්ඩ තොග සඳහා රක්ෂණ ආවරණයන් ලබා ගත යුතුය. කෙසේ වෙතත්, අවස්ථා 04කදී ලබාදී තිබූ ණය එකතු වටිනාකම රු.34,500,000ක් වූ භාණ්ඩ තොග සඳහා රක්ෂණ ආවරණයන් ලබාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත්වී නොතිබුණි.</p> | <p>අදාළ ශාඛා කළමනාකරු වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.</p> | <p>ණය අනුමැතිය සම්බන්ධ කොන්දේසිවලට අනුකූල වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.</p> |
| <p>(ඉ) ණය කොන්දේසි අනුව, ණය ගැණුම්කරුවන් තමන්ගේ පංගම ගිණුම් හරහා ප්‍රමාණවත් ආදායමක් පවත්වාගෙන යා යුතුව තිබුණි. කෙසේ වෙතත්, අවස්ථා 10කදී ලබාදී තිබූ ණය එකතු වටිනාකම රු.96,500,000ක් සඳහා ප්‍රමාණවත් ආදායම හෝ මුදල් ප්‍රවාහය අදාළ ගිණුම්වලට තැන්පත් කර නොතිබුණි.</p> | <p>ව්‍යාපාරයේ ප්‍රමාණවත් ආදායම සහ මුදල් ප්‍රවාහය අදාළ ගිණුම හරහා යොමු කිරීමට ගනුදෙනුකරුවන් දැනුවත් කර ඇත.</p> | <p>අදාළ ගිණුම හරහා බැංකුවට යොමු වීම පිළිබඳව නිතර පසු විපරම් කිරීම අවශ්‍ය වේ.</p> |
| <p>(ඊ) ණය කොන්දේසි අනුව, සියලුම ණය ගැණුම්කරුවන් ව්‍යාපාරයේ ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ සඳහා ප්‍රමාණවත් රක්ෂණ ආවරණයක් ලබා ගත යුතුය. කෙසේ වෙතත්, අවස්ථා 02කදී ලබාදී තිබූ ණය එකතු වටිනාකම රු.19,000,000ක් සඳහා අදාළ ණය ගිවිසුම් ගොනු තුළ එවැනි රක්ෂණ ආවරණ නොතිබුණි.</p> | <p>සටහන් කර ගනිමි.අදාළ රක්ෂණ ආවරණය තව දුරටත් කාල පමාවකින් තොරව ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට ශාඛා කළමනාකරුට උපදෙස් ලබා දී ඇත.</p> | <p>ණය ලබාදීමේදී පැනවූ කොන්දේසිවලට අනුකූල වීම සහතික වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.</p> |